

මන්දුගාමී වර්ධනය, ඉහළ විරැකියාව පිළිබඳව ජාමූලා අනතුරු අගවයි

IMF warns of slow growth, high unemployment

බැරි ගේ විසිනි
2015 අප්‍රේල් 11

ජා ත්‍යාග හා විෂය මාරුදාල පසුගිය 08දා, ලෝක ආර්ථිකය මන්දුගාමී වර්ධනයේ ද ඉහළ විරැකියාවේ ද ඉහළ තයගැනීම් භාවයේ ද හිඳියාවලියක් තුළ හිරිවී සිටිනු ඇති බවට අනතුරු ඇගවිය. 2008 වෝල් විදියේ බිඳී වැඩිමෙන් පසුව පැවතුනු වර්ධන මට්ටම් කරා ආර්ථිකය යළි ලෙගාවනු ඇති බව පිළිගැනීමෙන් කළින් නිකුත් කර තිබූ ප්‍රස්ථාර වෙතින් ඉවත් වීම සලකුනු කරමින්, ලෝක ආර්ථික දැක්ම පිළිබඳ එහි පුරෝග්‍රැන් යථාවත් කර තිබේ.

නිල වාර්තාව තිබූත් කිරීමට තියෙන්ත 14දාට පෙර මෙම අර්ධ වාර්ෂික වාර්තාවේ කොටස් නිකුත් කර ඇත. එමෙහි සතියේ වොෂින්ටනයේදී පැවැත්වෙන ජාමූලා හා ලෝක බැංකුවේ රස්වීම් වලට සම්පාද වන ලෙස මෙම ආර්ථික යාවත්කාල තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.

සත් වසරකට පමණ පෙර මූල්‍ය ආර්ථිකය මගින් නිර්මානය කළ අර්බුදය, එෂ්ටහාසික හා අති මූලික ස්වභාවයක් ගන්නා බවත්, ගෝලීය ධන්ශ්වර පදනම් වෙතින් දීවෙන ගැටුපු විසඳී නැති බවත්, වතු ලෙස පිළිගැනීමක් බවට වාර්තාවේ අදුරු ස්වභාවය සලකුනු කරයි.

විශේෂයෙන්ම උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාවේ දියුනු ආර්ථිකයන්හි නිෂ්පාදනයේ ව්‍යාපාරික ආයෝජන තියුනු හා අඛන්ච්ච පිරිහි යාම කෙරෙහි වාර්තාව අවධානය යොමු කරන අතර, “දියුනු ආර්ථිකයන්හි විභාව වර්ධනය, පුරුව අර්බුද මට්ටම් වලට පහතින් පවතුනු ඇති බවටත් මධ්‍ය කාලයේදී නැගී එන වෙළඳපොල ආර්ථිකයන්හි වර්ධනය තවදුරටත් පහත බෙසිනු ඇති බවත්” තිගමනය කරයි.

“මෙම තොරතුරු ඇගවුම් කරන්නේ, අනාගතයේදී එවන තත්ත්වයන් ප්‍රසාරනය මන්දුගාමීව සිදුවනු ඇති බවයි. එට අමතරව, බඳ පදනම වඩාත් හෙමින් වර්ධනය වෙදිදී, මූල්‍ය තිරසාර හාවය පවත්වා ගැනීම තවත් දුෂ්කර වනු ඇත.”

දියුනු ආර්ථිකයන්හි වයස්ගත ජනගහනය හා පහත වැවෙන පළදායිනා අනුපාත ද ඇතුළු ගෝලීය මන්දුගාමීත්වය පිටුපස ඇති සාධක ගනනාවක් පෙන්වා දෙමින් ජාමූලා, සියල්ලටත් වඩා ජාත්‍යන්තර කමිකරු පත්තිය ද ඇතුළු නිෂ්පාදන බලවේගයන් වෙතින් සම්පත් මාරු කිරීමේදී මූල්‍ය පරපුවකම ඉවුකරන දැවැන්ත කාර්ය හාරය කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම සතියේ වර්ධනයන් සමග සලකන විට එම සඳහන වඩාත් තියුනු ආලෝකයක් විහිදුවයි. යුරෝපය කොටස් වෙළඳපොල් වාර්තාගත ඉහළ මට්ටම් කරා නැගුනු ඇතර

ආසියානු වෙළඳපොලවල් තියුනු ලෙස ඉහළ ගියේය. එක් දිනයකදී බොලර් බිඳී වැඩියේ බැංකා කළ, යෝධ ඒකාබද්ධවීම් දෙකක් ද ඇතුළුව ඒකාබද්ධයන් තුනක් නිවේදනය කෙරුනි.

නිෂ්පාදනයට සම්බන්ධ ආයෝජනයන්ගේ වියදමින් හා ඉන් වියෝවී, ව්‍යාපාරික ප්‍රහු පැලැන්තිය වෙනුවෙන් දනය නිර්මානය කළ මෙම නිදසුන්, ලෝක ජනතාවගේ අති මහන් බහුතරයකගේ එවන තතු පහතට ඇදී දම්තින්, සැබැ ආර්ථිකය පසුබැමක වෙළි තිබියදී, දනවතුන් හා සුපිරි දනවතුන් සඳහා මූල්‍ය සැපයුම් හා වාසි සලසුම්න්, ලෝකයේ දනපති ආන්ත්‍රික හා මහ බැංකු වැඩිකරන ආකාරය පෙන්නුම් කරයි.

වොෂින්ටන් ඩීසි හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දාජ්ලී මන්ඩලයක් වන ඇට්ලැන්ට් කුවුන්සිලය හමුවේ කරා කරමින් 09දා ජාමූලා විධායක අධ්‍යක්ෂීකා ක්විස්ටීන් ලැගැඩී පැවුසුවේ, “මාස හයකට පෙරරුව්, ‘නව නොවැදැගත්’ පහත් වර්ධනය දිගු කළක් පැවතිමේ අවදානම ගැන මම අනතුරු ඇගවිම්. අද දිනයේ අපි, එම නොවැදැගත් තත්ත්වය “නව යථාර්ථය” බවට පත්වීම වලක්වාගත යුත්තෙමු.” යනුවෙනි.

“මා පෙන්වා දුන්නේ, ‘පහත්-පහත්, ඉහළ-ඉහළ දුෂ්න, දියුනු ආර්ථිකයන් ගනනාවක අඛන්ච්ච පවතින, පහත් වර්ධනය-පහත් උද්ධමනය, ඉහළ තයගැනීම් හාවය-ඉහළ විරැකියාව පිළිබඳ තත්ත්වය” බව ඇය පැවුසුවාය.

දුබල වර්ධනය, තව මූල්‍ය කඩාවැමක අවදානම වැඩි කරන බවට ලැගැඩී අනතුරු ඇගවිය. “එහි ආර්ථිය, නිදසුන්හි ලෙස, ගෙබරල් මහ බැංකුව කෙටි කාලීන පොලී අනුපාත නැංවීමට පටන්ගන්නා කළ පවතා, හැල හැඳුවීම් සහත ගමනක් විය හැකි, එක්වීම සියලු දෙනා පිට්වීමේ දොරටුව කරා දුවන විට, දුවිලතාවය ඉක්මනීන්ම වාජ්පාලී යා හැකි තත්ත්වයකි.”

සාමාන්‍යයට පහත වෙළඳාමේ වර්ධනයෙහි එක දිගට එන සිව් වන වසර බවට 2015 පත්වීමේ හැකියාව ද ඇය පෙන්වා දුන්නාය.

ඉල්ලුම හා නිෂ්පාදන ආයෝජන වැඩිකිරීම මගින් වර්ධනය ඉහළ නැංවීම සඳහා ඇය ඉදිරිපත් කරන ප්‍රතිකර්මය, කමිකරු පත්තියට සතුරු මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතා වෙනුවෙන් පිළියෙල කරනු ලබුවකි. රතිය සුරක්ෂීත හාවයේ තවමත් ඉතිරිව ඇති කුමන දෙයක් හෝ කමිකරුවන්ට අහිමි කිරීම අදහස් කරමින් ඇය අවධාරනය කරන්නේ, ගුම වෙළඳපොල් වැඩියාවන්මක ප්‍රතිසංස්කරන” හා තෙල් ආනයන කරන නැගී එන ආර්ථිකයන්හි බලශක්ති සහනාධාර ඉවත් කිරීම ය.

ජාමුණ වාර්තාව හා ලැගාබිගේ ප්‍රකාශ ප්‍රතිරාවය නෑවන්නේ, ඇමරිකාවේ හිටපු හාන්චාගාරික ලේකම් හා හාවඩී අර්ථාස්ථායෙකු වන ලෝර්නස් සමරස් පසුගිය සතියේ ගනැන්මල් වධිමිස් කොලමකින් කළ අනතුරු ඇගැටිමයි. ආන්තිකට පහත් පොලී අනුපාත, පිම්මේ ඉහල යන කොටස් වෙළඳපොලවල් හා සැබැඳූ ආර්ථිකයේ යටින් පවතින අවධමනය පිළිබඳ අනුමැතිය ව්‍යෝගයෙන් කියා සිටිමින් සමරස් මෙස් ලියා තිබුණි.

“අප යමින් සිටින්නේ, ප්‍රාග්ධනය බහුල හා අවධමනාත්මක පිඛනයන් සැලකිය යුතු තරම් වන ලේකයක් තුළට ය. යම් කාලයක් යන තෙක් ඉල්ලම හිට පවතිනු ඇත. වසර 2020 වන විටත් විශාල කාර්මික රටවල වෙළඳපොලවල්, සැබැඳූ පොලී අනුපාතික බිංදුවට වඩා බෙහෙවින් ඉහල යාමක් භෝ උද්ධමන ඉලක්ක සපුරා ගැනීමක් අපේක්ෂා නොකරයි.”

ලොක ආර්ථික දැක්ම තුළ ජාමුණ අනාවැකි පල කරන්නේ, දියුණු ආර්ථිකයන්හි “විහාන්මක නිමැවුම” එනම්, ස්ථාවර උද්ධමනය සමග එක්ව පවත්නා නිමැවුම, 2015 හා 2020 අතර කාලයේ වසරකට සියයට 1.2ක සාමාන්‍ය මට්ටමේ පවතිනු ඇති බවටය. එය විහාන්මක නිමැවුම සියයට 2.5න් ප්‍රසාදනය වූ, 2008 බිඳවැවීමට පුරුවයෙන් පැවති මට්ටම වඩා පහත් අගයකි.

2008 හා 2014 අතර වසරකට විහාන්මක නිමැවුම සියයට 6.5 මට්ටමේ සිට රෘග වසර පහ තුළ සියයට 5.2 දක්වා වැශෙන තත්ත්ව හමුවේ, වීනය, ඉත්දියාව, බුසීලය හා රුසීයාව වැනි නැගී එන රටවල වර්ධනයේ රටත වඩා තියුණු පිරිහිමික ජාමුණ විසින් පුරුවාපේක්ෂ කරයි.

වත්මන් අරුබුදයේ ගැඹුර හා පරිමාව ව්‍යෝගයෙන් දක්වීමින් වාර්තාව සඳහන් කරන්නේ, “පුරුවයෙන් පැමිනි මූල්‍ය අරුබුදයන් මෙන් නොව වත්මන් ගෝලීය අරුබුදය, විහාන්මක නිමැවුම මට්ටමවල පහත වැටිම පමනක් නොව, එහි වර්ධන අනුපාතය සමග ද සම්බන්ධය. 2008දී අරුබුදය පැන නැගීමෙන් මැදකට පසුව ආර්ථික කටයුතු බිඳවැනි. අරුබුදයන් වසර හයකට පසුව ද වර්ධනය තවමත් පවතින්නේ, අරුබුදයට පෙර බලාපොරොත්තු වූවාට වඩා පහත් තැනැක ය.”

“පෙරදැඩික ආයෝජන: ඇනහිටුවන්නේ කුමක් විසින්ද” යන මැයෙන් යුත් පරිව්‍යේදයකදී වාර්තාව, එතින්හාසික පසුබැංකින් පසුව එලඹින සය වසරකදී සිදුවන සාමාන්‍ය පරිභාතිය වන සියයට 10 මෙන් දෙගුනයක ව්‍යාපාරික ආයෝජනවල පරිභාතියක් මෙවර මූල්‍ය අරුබුදයේ සය වසර තුළ දියුණු ආර්ථිකයන්හි සිදුව තිබෙන බව පැහැදිලි කරයි.

වත්මන් අරුබුදය තුළ නිෂ්පාදන ආයෝජන මෙතරම් තියුණු ලෙස පහත වැටි ඇත්තේ කුමක් නිසා ද යන්න සැබැවින්ම අඩුරහසක් නොවේ. සමස්තයක් වශයෙන් දෙනවාදයේ, විශේෂයෙන්ම ඇමරිකානු දෙනවාදයේ, දැවැන්ත දිරාපත් වීම පිළිබඳ කරමින්, එක් අතකින් සංගත, විලියන ගනන් මුදල්, රකියා, වැටුප් හා සහන කප්පාදුවෙන් උපයාගෙන ඇති අතර අනෙක් අතින් මධ්‍යම බැංකුවලින් නොමිලයේම වාගේ ලබාගත් මුදල් යොදවීමින් කොටස් මිල පිම්වීමේ සමපේක්ෂනයෙන් ලාභ ලබා ඇත.

මෙම මුදල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ආයෝජනය කරනවා වෙනුවට සිදුකර ඇත්තේ, කොටස් යලි මිලට ගැනීම, එකාබද්ධයන් හා අත්පත් කර ගැනීම වැනි පරපුව අරමුණු වෙනුවෙන් යොදා ගැනීමය. මේ කටයුතු තුළින් සැබැඳූ වටිනාකම නිර්මානය නොවන අතර එවා මූල්‍ය ප්‍රාග්ධනය වාසනාව වැඩිකර ඇත. ව්‍යාපාර මිලට ගැනීම් සැබැවින්ම, පහසුකම් එකාබද්ධ කරමින් හා රකියා කප්පාදු කරමින් නිෂ්පාදන බලවෙශ හකුළුවාලයි.

2000 මාර්තුවේ බොටි කොම් බුබුල අවධියේ එකක 405.50 දක්වා ඉහලම මට්ටමට නැගීමෙන් පසුව පුරුම වතාවට යුරෝපයේ 600 ස්ටොක්ස් ද්රැගකය එකක 4.49න් ඉහල ගොස්, 09දා එකක 409.15 දක්වා නැගුණි. පාදක ද්රැගකය වසර මේ දක්වා සියයට 19කටත් වඩා ඉහල නැග තිබේ.

මේ වසරේ මුළු වාර්තාගත මුදුනකට නැගුන ජර්මනියේ බැශ්සේ ද්රැගකය වසරේ මේ දක්වා සියයට 25න් නැගී ඇති. ප්‍රන්සයේ හා ඉතාලියේ ප්‍රධාන ද්රැගක සියයට 20ටත් වඩා වාර්තාගත මුදුනකට එලඹා ඇති. එය විසරේ මේ දක්වා ජපානයේ නිකේ ද්රැගකය සියයට 14න් ද නොවායි හැං සේං සියයට 14න් ද ඉහල ගියේය.

දැගකයකටත් වැවි කාලයක් තුළ බලයක්ති ක්ෂේත්‍රයේ ලොකුම ගනුදෙනුව සටහන් කරමින් 08දා රෝයල් බව සෙල් සමාගම ඩ්‍රැජානායේ බේර් ගාස් මිලට ගැනීම සැපිර කලේය. වටිනාකම බොලර් බිලියන 70කි. මෙය ගැස් හා තෙල් කරමාන්තයේ තවත් එකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් දිරිමත් කරමින් දහස් ගනන් රකියා කැපීමට තුළදෙනු ඇති.

එදිනම ජානමය බෙහෙත් සමාගම් අතර ප්‍රමුඛයා වන මධිලැන්, කැස්ස හා ආසාදන වැලැක්වීමේ බෙහෙත් නිෂ්පාදන පෙරිගේ සමාගම, බොලර් බිලියන 28.9කට මිලට ගනන්නා බව නිවේදනය කලේය. 2015 මුළු මාස තුන ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මෙවන් ගනුදෙනුව වල වටිනාකම බිලියන 95 ඉක්මවා ඇති. වසරකට පෙර එම කාලයටම සිදුවූ ගනුදෙනුව වලට වඩා මෙය සියයට 70ක වැඩිවීමි. රට පෙර දින කිව් පැකේස් බොහැරීමේ වේඒන්ට් සමාගම ගොඩ් එක්ස් සමාගම බිලියන 4.8කට මිලට ගැනීමට එකග විය.

2015 තුළ නිවේදනය කර තිබෙන අත්පත්කර ගැනීම්වල වටිනාකම බොලර් පිළියනය ඉක්මවයි. වත්මන් විශය අනුව වසර තුළ සිදුවනු ඇති එකාබද්ධයන් හා අත්පත්කර ගැනීම්වල වටිනාකම පිළියන 3.7 ඉක්මවනු ඇති. එය මූල්‍ය කඩාවැවීමට පෙර වසර එනම් 2007ට පසු එවන් දෙවන විශාලම ගනුදෙනුව වෘත්ත ඇති.

වෙළැ වීදියේ බැංකුකරුවන් මේ ගනුදෙනුව වලින් මිලියන සිය ගනන් උපයා ගනියි. ගෝල්බිමත් සැක්ස් බැංකුව, බොලර් බිලියන 100 ඉක්මවන, මෙල්-පෙරිගේ ගනුදෙනුවලට මැදිහත් වෙමින් ජීවා ගනුදෙනුවෙන් පමනක් මිලියන 50ක් උපයා ගන්නේය.